

GOVERNMENT  
&  
BUSINESS  
(Part-IV)

*S. Madushanka*  
*B.Sc (Mgt) Accounting (Special) (U.G)*  
*University of Sri Jayewardenepura*

## මූල්‍ය ප්‍රතිපත්තිය

රටක මුදල් සැපයුම පාලනය කිරීම සඳහා රජය අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තයයි. රජය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.

## රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ

රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායිතාව පවත්වා ගැනීමයි. තැනෙහාත් උද්ධමනය පාලනය කිරීමයි. එහි දී දිගු කාලයක් පුරා මිල මට්ටම් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම අපේක්ෂා කෙරේ.

## මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන උපකරණ

### පොලී අනුපාතිකය

රජයේ මුදල් පාලනය සඳහා යොදා ගනු ලබන ප්‍රධාන උපකරණය පොලී අනුපාතිකය වේ.

මෙය නිතා පහසුකම් අනුපාතිකය ලෙස ۶ මහ බැංකුව හඳුන්වයි.

## නිත්‍ය පහසුකම් අනුපාතිකයේ (Standing Facility Rate) ප්‍රධාන කොටස් තුන

- නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය Standing Deposit Facility Rate (SDFR)
- නිත්‍ය ණය පහසුකම් අනුපාතය Standing Lending Facility Rate (SLFR)
- බැංකු පොලී අනුපාතිකය

### නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය

වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් මහ බැංකුවේ ඇති රජයේ සුරක්මිපත්වල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලී අනුපාතිකයයි.

### නිත්‍ය ණය පහසුකම් අනුපාතය

වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් රජයේ සුරක්මිපත් ඇපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේ දී අය කරනු ලබන පොලී අනුපාතයයි.

### බැංකු පොලී අනුපාතිකය

දුවශීලතා දුෂ්කරතා වලට මූහුණ දෙන වාණිජ බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස සපයනු ලබන නිය සඳහා අය කරනු ලබන පොලී අනුපාතයයි.

## සංචිත අවශ්‍යතා වෙනස් කිරීම

වාණිජ බැංකුවල පවතින තැන්පතුවලට අදාළ ව මහ බැංකුවේ පවත්වා ගත යුතු තැන්පතු ප්‍රමාණය ව්‍යවස්ථාපිත සංචිතය වේ. මෙය වෙනස් කිරීම නිසා මුදල් සැපයුමේ අඩු වැඩි වීම සිදු වේ. සංචිත අවශ්‍යතා අඩු කිරීම මුදල් සැපයුම වැඩි වීමට හේතු වේ. සංචිත අවශ්‍යතා වැඩි කිරීම මුදල් සැපයුම් අඩු වීමට හේතු වේ.

## විවෘත වෙළඳපොල කටයුතු (විවට වෙළඳපොල කටයුතු )

මහ බැංකුව විසින් රැඟයේ සුරකුම්පත් මිලට ගැනීම හා විකිණීම විවෘත වෙළඳපොල කටයුතු වේ. මහ බැංකුව සුරකුම්පත් මිලට ගැනීමේ දී මුදල් සැපයුම ප්‍රසාරණය වන අතර විකිණීමේ දී මුදල් සැපයුම සංකෝචනය වේ.

## වට්ටම් අනුපාත වෙනස් කිරීම

මහ බැංකුව විසින් නිකුත් කරන සුරකුම්පත් මිල දී ගත් පාර්ශ්ව ඒවා කල් පිරීමට පෙර වාණිජ බැංකුවලට ඉදිරිපත්

කර වටටම කරවා ගැනීමේ දී අය කරන වටටම අනුපාතිකය වෙනස් කිරීම තුළින් ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කළ හැකි වේ.

## ණය සීමා පැනවීම

ණය සීමා පැනවීම දෙයාකාරයකට සිදු වේ.

- 1) ප්‍රමාණාත්මක ඣය සීමා පැනවීම
- 2) ගුණාත්මක ඣය සීමා පැනවීම

### 1) ප්‍රමාණාත්මක ඣය සීමා පැනවීම

රටේ සමස්ථ මුදල් සැපයුමට බලපෑමක් ඇති කරන බැංකු ඣය ප්‍රමාණය අඩු හා වැඩි කරමින් සමස්ථ ඣය ප්‍රමාණය පාලනය කිරීම ප්‍රමාණාත්මක ඣය පාලනය වේ.

#### **නිදසුන් :**

- වාණිජ බැංකුවල ප්‍රාග්ධනය හා වත්කම් අතර අවම අන්තරාතය නියම කිරීම
- ඣයවර ලිපි නිකුත් කිරීමේ දී තැන්පත් කළ යුතු අවම මුදල් ප්‍රමාණය නියම කිරීම

## 2) ගුණාත්මක ණය සීමා පැනවීම

ආර්ථිකයක නිය ගලා යන දිගාව පාලනය කිරීම තැනහෙත් ආර්ථිකයේ දිරි ගැන්විය යුතු යයි තෝරා ගත් අංග සඳහා නිය ගලා යාම දිරීමත් කිරීමත්, අධේරියමත් විය යුතු අංග කෙරෙහි නිය ගලා යාම සීමා කිරීමත් අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වන ක්‍රමය ගුණාත්මක නිය පාලනයයි.

### **නිදසුන් :**

- නිය ලබා දෙන ක්ෂේත්‍ර නිර්දේශ කිරීම
  - කෘෂිකර්මාන්තය සඳහා දී? කර්මාන්ත සඳහා දී ?
  - ව්‍යාවසායකයන් සඳහා දී ? ආදී වශයෙන්.
- අක්‍රිය නිය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැක්වීම
- මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් වශයෙන් නිය පාලනය කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංජ්‍ර ක්‍රියා මාර්ගයකි. මෙහි දී බැංකු ක්‍රමය මගින් සැපයෙන නිය ප්‍රමාණය, නිය ආපසු ගෙවීමේ කාලය සහ නිය සඳහා ලබා ගන්නා සුරක්ෂා යනා දී අංග සම්බන්ධ ව ප්‍රමාණාත්මක හා ගුණාත්මක

පාලනයන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලැබේ ඇත.

- ගාය ප්‍රමාණය පාලනය කිරීමේ දී යම් බැංකුවක, යම් දිනක හෝ කාලයක ලබා දී ඇති උපරිම ගාය ප්‍රමාණය පිළිබඳ සීමා පැනවීම හෝ ගාය වර්ධන අනුපාත නියම කිරීම කළ හැකි ය. තවද, ආර්ථිකයේ ප්‍රමුඛ අංශවලට සැපයෙන ගාය ප්‍රමාණය ගෙවරුයමන් කිරීමට විවිධ නිෂ්පාදන අංශවලට දිය යුතු අවම ගාය ප්‍රමාණ නියම කිරීම හෝ උද්ධමනකාරී අවධියක දී පරිහෝජන ගාය වර්ධනය සීමා කිරීමට පරිහෝජන ගාය පිළිබඳ උපරිම සීමා නියම කිරීම කළ හැකි ය.
- ගාය ආය කිරීමේ උපරිම කාලය සහ එම ගාය සඳහා බැංකු ලබා ගත යුතු සැරුකුම්වල ස්වභාවය හා වටිනාකම පිළිබඳ නියෝග පැනවීම ද කළ හැකිය. උද්ධමනකාරී අවස්ථාවක උද්ධමනය පාලනය කිරීම සඳහා පරිහෝජන ගාය අගෙවරුයමන් කිරීමට, පරිහෝජන ගාය සඳහා ඉතා කෙටි ආපසු ගෙවීමේ කාල නියම කිරීම හා ඉහළ වටිනාකම් සහිත සුරකුම් තබා ගැනීමට නියම කළ හැකි ය.

## රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ව්‍යාපාරවලට

### බලපෑම් කරන ආකාරය

මහ බැංකු පොලී අනුපාතිකය අසු කිරීමත් සමග වාණිජ බැංකු පොලී අනුපාතිකය ද අසු වේ. එවිට ආයෝජකයින් වාණිජ බැංකු මගින් ලබාගන්නා තෙය ප්‍රමාණය වැඩි වීමත් සමග ආයෝජන ද වැඩි වේ. ඒ තුළින් නිෂ්පාදනය වැඩි වී හාන්ත මිල අසු වේ. මිල අසු වීම නිසා ව්‍යාපාරවල පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වේ.

මහ බැංකු පොලී අනුපාතිකය වැඩි කිරීමත් සමග වාණිජ බැංකු පොලී අනුපාතිකය ද වැඩි වේ. එවිට ආයෝජකයින් වාණිජ බැංකු මගින් ලබා ගන්නා තෙය ප්‍රමාණය අසු වීමත් සමග ආයෝජනය ද අසු වේ. එවිට නිෂ්පාදනය අසු වී හාන්ත මිල වැඩි වේ. මිල වැඩි වීම නිසා ව්‍යාපාරවල පිරිවැටුම අසු වී ලාභ අසු වේ.

2021  
2022  
2023

## ලියස් පෙළ

ගිණුමිකරණය  
ආර්ථික විද්‍යාව  
ව්‍යාපාර අධ්‍යාපනය

2021  
2022

## සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තහි තේර් කණ්ඩායම් පන්ති  
(English & Sinhala Medium)

**0763655550**

S. Madushanka  
B.Sc (Mgt) Accounting (Special) (U.G)  
University of Sri Jayewardenepura